

කරුචලගස්වැව ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

කරුචලගස්වැව ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට කරුචලගස්වැව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය

ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුවෙන් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් , චේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද ,අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය ,ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමග අනුරූප වේ.

- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේ දී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට නිවුණු ජල මීටර් තොගයේ වටිනාකම රු.1,603,574 ක් වැඩියෙන් ගිණුම්ගත කර තිබුණි.	වැඩියෙන් දක්වා තිබුණු ජල මීටර් තොගයේ වටිනාකම සමුච්චිත අරමුදලට හා ජල ගබඩා තොග ගිණුමට ඇතුළත් කිරීමට කටයුතු කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.
(ආ) 2023 වර්ෂයේදී ඉදිරියට ගෙවූ රක්ෂණ වියදම් ලෙස හඳුනාගෙන තිබුණු රු.217,252 ක් සමාලෝචිත වර්ෂයේදී වියදම් ලෙස ගිණුම්ගත නොකිරීම හේතුවෙන් වර්ෂයේ රක්ෂණ වියදම් ගිණුම එම වටිනාකමින් අඩුවෙන් ද ඉදිරියට ගෙවූ රක්ෂණ වියදම් ගිණුම වැඩියෙන්ද මූල්‍ය ප්‍රකාශනයේ දක්වා තිබුණි.	ඉදිරියට ගෙවූ රක්ෂණ වියදම් වටිනාකම සහ සමාලෝචිත වර්ෂය අවසානයට ඉදිරියට ගෙවූ රක්ෂණ මුදල සමුච්චිත අරමුදලට හා ඉදිරියට ගෙවූ රක්ෂණ වියදම් ගිණුමට ඇතුළත් කිරීමට කටයුතු කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.
(ඇ) ශුද්ධ වත්කම් වෙනස්වීම පිළිබඳ ප්‍රකාශනයේ සමාලෝචිත වර්ෂය අවසානයට සමුච්චිත අරමුදලෙහි වටිනාකම රු.9,481,983 ක් වුවද, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ එය රු.14,427,292ක් ලෙස රු.4,945,309ක් වැඩියෙන් දක්වා තිබුණි.	ඉදිරියේදී නිවැරදි කර ගැනීමට කටයුතු කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.

1.6.2 නොසැසඳුන පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ලැබිය යුතු ගිණුම් ශේෂ 02ක මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂය රු.14,223,860ක් හා උපලේඛණ අනුව ශේෂය රු.13,960,840ක් වීමෙන් මෙම ශේෂ දෙක අතර රු.263,020 ක වෙනසක් නිරීක්ෂණය විය.	නව CAT 2020 දත්ත පද්ධතිය තුළින් ශේෂය නිරවුල් කිරීමට කටයුතු කරන බව.	නොසැසඳීම් පරීක්ෂාකර නිවැරදිව ගිණුම් ගැලපිය යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2016 දෙසැම්බර් 29 දිනැති අංක 30/2016 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය 3.1 ඡේදය	චක්‍රලේඛයේ විධිවිධාන ප්‍රකාරව සභාවේ වාහන 07ක ඉන්ධන දහනය පරීක්ෂාවන් සිදු කර නොතිබුණි.	මේ සඳහා යාන්ත්‍රික ඉන්ජිනේරුගේ සහය ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇති අතර, ඔහු විසින් දිනයක් ලබාදුන් වහාම එම කාර්ය සිදු කිරීම සඳහා ක්‍රියා කරන බව.	චක්‍රලේඛ උපදෙස් අනුව කටයුතු කළ යුතුය.
(ආ) 2019 ජනවාරි 10 දිනැති අංක ව.ප.පා.දෙ/01/11/04/01 දරණ වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තු චක්‍රලේඛය	තක්සේරු වාර්තාවක් ලබාගැනීමකින් තොරව 2022 වර්ෂයේ සිට තබාබෝව, පල්ලිය හන්දිය කඩ කාමර රු.750ක මාසික කුලී මුදලකට ලබා දී තිබුණි.	කඩිනමින් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව මගින් තක්සේරුව කරවා ගෙන ඉන් අනතුරුව තක්සේරු වාර්තාවෙහි සඳහන් පරිදි කුලී මුදල් අයකිරීමට කටයුතු කරන බව.	චක්‍රලේඛ උපදෙස් අනුව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.10,633,674ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.5,769,980ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කල ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කල තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024					2023				
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	
	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	රු. '000	
i. වරිපනම් හා බදු	13,852	11,975	7,010	3,418	9,814	11,306	9,182	3,204	
ii. කුලී	3,005	1,951	1,923	672	2,939	2,019	1,851	641	
iii. බලපත්‍ර ගාස්තු	444	234	234	-	162	172	172	-	
iv. වෙනත් ආදායම්	13,863	-	5,622	-	11,326	-	1,926	-	
එකතුව	31,164	14,160	14,789	4,090	24,241	13,497	13,131	3,845	

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණයන් පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම්		
i. සමාලෝචිත වර්ෂය අවසානයට වරිපනම් බදු හිඟය රු.524,780ක් වූ අතර, එම හිඟයෙන් වර්ෂ 01ට වැඩි වර්ෂ 05ට අඩු රු.365,907ක හිඟ ශේෂයක්ද වර්ෂ 05ට වැඩි රු.158,873ක හිඟ ශේෂයක්ද විය.	තව දුරටත් අයකරගත යුතු රු.524,780ක හිඟ වරිපනම් බදු මුදල කඩිනමින් අයකර ගැනීමට කටයුතු කරන බව.	හිඟ වරිපනම් කඩිනමින් අයකල යුතුය.
ii. වර්ෂ 05කට වරක් තක්සේරු කර වරිපනම් බදු ප්‍රතිශෝධනයක් කල යුතු වුවත්, 2015 වර්ෂයේ සිදු කරන ලද වරිපනම් තක්සේරුව මත 2024 වර්ෂයටද වරිපනම් බදු අයකර තිබුණි.	2023 වර්ෂයේ සිට වරින් වර නව තක්සේරු සඳහා ඉල්ලීම් කර ඇති අතර, 2025 අප්‍රේල් 21 දින සිට නව වරිපනම් බදු තක්සේරුව සිදු කිරීම ආරම්භ කර ඇති බව.	කාලීනව වරිපනම් ප්‍රතිශෝධනයක් සිදුකර ඒ අනුව අයකිරීමට ක්‍රියාකල යුතුය.
(ආ) කුලී		
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට හිඟ කඩ කුලී රු.401,668ක් වූ අතර, එම හිඟයෙන් වර්ෂ 01ට වැඩි වර්ෂ 05 ට අඩු රු.26,107ක හිඟ ශේෂයක්ද වර්ෂ 05 ට වැඩි රු.141,361ක හිඟ ශේෂයක්ද විය.	ඉතිරි හිඟ කඩ කුලී ශේෂය වන රු.401,468 ක මුදල අය කර ගැනීමට අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කරමින් පවතින බව.	හිඟ කුලී කඩිනමින් අයකල යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කාර්තවයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පුරනැගුම ව්‍යාපෘතිය මගින් 2023 දෙසැම්බර් මස රු.මිලියන 637ක් වැය කර ඉදිකරන ලද ජල ව්‍යාපෘතිය රු.5,843,110ක් වටිනා ජල මීටර 1000ක් ද සමඟ සභාවට භාර දී තිබුණි. මෙම ජල ව්‍යාපෘතිය මගින් පාරිභෝගිකයින් 167 ක් සඳහා පමණක් ජල සබඳතා ලබා දී තිබුණු අතර, 2025 මාර්තු 31 දින වන විට රු.4,873,170ක් වටිනා ජල මීටර් 834ක් ගබඩාවේ පැවතුණි.	අදහස් දක්වා නොමැත.	ජල ව්‍යාපෘතිය මගින් සැලසුම් කළ පරිදි ජල සබඳතා ලබාදීමට කටයුතු කළ යුතුය.
(ආ) කඩ කාමර 02 ක හිඟ කඩකුලී අයකිරීම සඳහා සභාව විසින් අධිකරණයේ පවරා තිබුණු නඩු 02ක් සඳහා තීන්දු ලැබී තිබුණද තීන්දු ප්‍රකාරව නඩු ගාස්තු ඇතුළුව රු.243,422ක හිඟ මුදල් අය කරගෙන නොතිබුණි.	මේ සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කළ නීතිඥතුමන් වෙත 2025/02/24 දිනැතිව ලිඛිත තොරතුරු ලබා දී ඇති අතර හිඟ කුලී මුදල් සහ ඊට අදාළ නඩු ගාස්තු අයකර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර දෙන ලෙස වැඩි දුරටත් දන්වා ඇති බව.	නඩු තීන්දු ප්‍රකාරව හිඟ මුදල් අයකර ගත යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබුණු ගිණුම් ශේෂ 02ක වටිනාකම රු.2,921,929ක් වූ අතර, ඒ තුළ වර්ෂ 03 ක් ඉක්මවූ ශේෂවල වටිනාකම රු.855,314 ක් විය. මෙම හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	ලැබිය යුතු වසර 03කට වැඩි ශේෂය වන රු.523,159ක මුදල වසර ගණනාවක සිට උත්සහ කළද එම මුදල ලබාගත නොහැකි වී ඇත. ඉදිරියේදී ඇති ශේෂ නිරවුල් කර ගැනීමට කටයුතු සිදු කරන බව.	ලැබිය යුතු ශේෂ අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ඈ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතුව තිබුණු ගිණුම් ශේෂ 02ක වටිනාකම රු.3,871,160ක් වූ අතර, ඉන් වර්ෂ 03 කට වැඩි රු.613,320ක ශේෂයක් පැවතුණි. හිඟ ශේෂවල පැවැත්ම තහවුරුකරගෙන නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.	හිඟ ශේෂ තහවුරුකරගෙන නිරවුල් කිරීමට කටයුතු කරන බව.	ගෙවිය යුතු ශේෂවල පැවැත්ම තහවුරු කරගෙන නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.

3.2 නිෂ්කාර්ය හෝ උෞත උපයෝජිත දේපල, පිරියත හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාව සතු රු.25,207,560ක් වටිනා වත්කම් 05ක් වර්ෂ 04ත් වර්ෂ 10ත් අතර කාලයක සිට නිශ්කාර්යව පැවතුණි.	තබ්බෝව සතිපොළ භූමිය අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස මේ වන විට පවත්වාගෙන යන අතර, වීරපුර සතිපොළද සුදුසු නව ව්‍යාපෘතියක් සඳහා යෙදවීමට සොයා බලමින් සිටින බව. පුර නැගුම ජල ව්‍යාපෘතියෙන් ජලය ලබා ගෙන පිරිපහදු කර ප්‍රදේශවාසීන් වෙත සහන මිලක් යටතේ ජලය ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භකර ඇති බව. නිලබැම්ම ව්‍යාපෘතියේ ඉදිරි වැඩකටයුතු ඇතුළත් කර නව ව්‍යාපෘති යොජනාවක් 2025 මැයි 02 දින වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බව.	සභා වත්කම් අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීම සඳහා භාවිතා කළ යුතුය.
(ආ) සභාව විසින් රු.3,945,375ක් වැය කර කොම්පෝස්ට් අංගනයක් ඉදිකර තිබුණද ආරම්භයේ සිටම කාබනික පොහොර නිෂ්පාදනය සිදුකර නොතිබුණි.	අදහස් දක්වා නොමැත.	සහ අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත්ව සිදුකළ යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව භාවිතා කරන වාහන දෙකක සහ යතුරු පැදියක අයිතිය හා සභාව විසින් පාලනය හා නඩත්තු කරන පෙර පාසල්, පුසාන භූමි, ක්‍රීඩා භූමි හා වෙළඳ ස්ථාන පිහිටි ඉඩම් ඇතුළුව ඉඩම් 63ක අයිතිය පවරාගෙන නොතිබුණි.	ඉඩම්වල අයිතිය පවරා දීමට කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් විසින් මේ වන තෙක් පියවර ගෙන නොමැති බව, ජීප් රථය හා කැබ් රථය පවරා දෙන ලෙස ඉල්ලීම් කර ඇති බව හා යතුරු පැදිය වයඹ පළාත් ජල සම්පාදන හා පාරිසරික සනීපාරක්ෂක ඒකකය වෙත ලබා දීමට 2019 ජනවාරි 16 දිනැති ලිපිය මගින් කටයුතු කර ඇති බව.	සභාව සතු වත්කම්වල අයිතිය පවරා ගැනීමට කටයුතු කළ යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාවේ ද්විතියික තනතුරු 12ක්ද ප්‍රාථමික තනතුරු 06ක්ද පුරප්පාඩු වී තිබුණි.	සභාවේ නිලධාරී භිගය පිළිබඳ 2024 ජූලි 02 පළාත් පාලන දෙපාර්තමේන්තුව ලිඛිතව දැනුවත් කර ඇති බව.	තනතුරුවල පුරප්පාඩු සම්පූර්ණ කරගෙන සභාවේ කාර්යයන් ප්‍රමාදයකින් තොරව පවත්වාගෙන යාමට කටයුතු කළ යුතුය.

- (ආ) ස්ථාන මාරුවී ගිය එක් නිලධාරියකගේ ඉතිරි අපදා ණය අය විය යුතු සේවක ණය නිලධාරියෙකුගෙන් අයවිය යුතු ශේෂය එකවර ගෙවා නිම කරන ලෙස දන්වා ශේෂ අය කර ගැනීමට රු.93,240 ක අපදා ණය මුදලක් හා ලිපි යවා ඇති බව හා සේවය හැරගිය කටයුතු කළ යුතුය. සේවය හැරගිය නිලධාරීන් නිලධාරීන් දෙදෙනාද දැනුවත් කර කඩිනමින් දෙදෙනෙකුගෙන් අයවිය යුතු අත්තිකාරම් මුදල් ගෙවන ලෙස දන්වා ලිපි රු.4,425ක අත්තිකාරම් මුදලක් යොමු කොට ඇති බව. සමාලෝචිත වර්ෂය තුළදී ද අය කරගෙන නොතිබුණි.

4. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය තුළ අයවැය ඇස්තමේන්තු මගින් වැය විෂයයන් 03 ක් යටතේ මූලධන වියදම් සඳහා සලසා තිබුණු රු.7,650,000ක් වූ සම්පූර්ණ ප්‍රතිපාදනයම අදාළ කාර්යයන් ඉටු කිරීම සඳහා භාවිතා කර නොතිබුණි.	මෙම වැය විෂයයන් මගින් වෙන් කරනු ලබන ප්‍රතිපාදන ඉදිරියේදී අදාළ කාර්යයන් ඉටු කිරීම සඳහා ඵලදායී ලෙස යොදා ගන්නා බව.	වාර්ෂිකව ඇස්තමේන්තු කරන වැඩ විෂයයන් ඉටුකිරීමට කටයුතු කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයට අදාළව වැය විෂයයන් 05ක් සඳහා සලසා තිබුණු රු.13,385,000ක් වූ ප්‍රතිපාදනවලින් වැයකර තිබුණේ රු.2,604,625ක් පමණි. ඒ අනුව එම වැය විෂයන්වලට වෙන් කළ මුදලින් සියයට 77ත් 98ත් අතර ප්‍රතිපාදන ඉතිරි වී තිබුණි.	මෙම වැය විෂයයන් මගින් වෙන් කරනු ලබන ප්‍රතිපාදන ඉදිරියේදී අදාළ කාර්යයන් ඉටු කිරීම සඳහා ඵලදායී ලෙස යොදා ගන්නා බව.	වාර්ෂික ප්‍රතිපාදන නියමිත කාලය තුළ ඉටුකරමින් ජනතාවට වඩාහොඳ සේවාවක් සැපයීමට ක්‍රියාකල යුතුය.

4.2 තිරසර සංවර්ධන ඉලක්ක

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
"එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය 2030" ප්‍රකාරව සභාව විසින් 2024 වර්ෂය සඳහා තිරසර සංවර්ධන අරමුණු 05ක් හා ඉලක්ක 06ක් හඳුනාගෙන තිබුණු අතර ඉලක්ක ඉටුකර ගැනීම සඳහා සමාලෝචිත වර්ෂයේදී ව්‍යාපෘතියක් 14 ක් ක්‍රියාත්මක කර තිබුණි. යටිතල පහසුකම් ගොඩනැගීමේ අරමුණු ඉටු කරගැනීම සඳහා කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර නොතිබුණි.	අදහස් දක්වා නොමැත.	හඳුනාගත් තිරසර සංවර්ධන අරමුණු ලඟාකර ගැනීමට කටයුතු කළ යුතුය.